

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මත්මුනේ නිරිත ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මත්මුනේ නිරිත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය

ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීම , වේතනාත්වික මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබිය යුතු කුලී ආදායම් එකතුව රු. 271,030 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	නැවැත්වීමේ පොලවල් අතර පැවැති ඇතැම් ගැටළු හේතුවෙන් මෙම ගිණමුදල් අයකිරීමෙහි දුෂ්කරතා පවතී. හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	ලැබිය යුතු ආදායම් මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

ඉදිරිපත් නොකළ විගණන සාක්ෂි	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.59,625,995 ක් වටිනා ගිණුම් ශේෂ 04 කට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය, හිමිකාරිත්වය සනාථ කිරීම් ලේඛන සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	අඩුපාඩු සම්පූර්ණ කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව.	වත්කම් ලේඛන හා සෙසු උපලේඛන විධිමත්ව නඩත්තු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
--	--------------	---------------------	----------

(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

- | | | | | |
|------|------------------|--|---|---|
| (i) | 24(1)(ආ) වගන්තිය | සභා බලප්‍රදේශයට අයත් මාර්ග 253ක් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර නොතිබුණි. | මාර්ග ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබන බව. | ආදාළ මාර්ග ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත යුතුය. |
| (ii) | 128 වගන්තිය | සභාව විසින් පරිහරණය කරනු ලබන දේපළ 29ක අයිතිය පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි. | සභාව විසින් භාවිතා කරනු ලබන ඉඩම් 29 ක අයිතිය අත්පත් කර ගැනීමට කටයුතු කරමින් පවතින බව. | දේපළ හඳුනාගෙන අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය. |

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී අදාළ කාර්යය අවසන් වී වර්තමානයේ ගෙවිය යුතු නියමිත කාලවකවානු සමාජවාදී ජනරජයේ මාස 02 ක සිට වර්ෂ 02 අත්තිකාරම් නිරවුල් කිරීමට තුළ අත්තිකාරම් මුදල් රෙගුලාසි දක්වා කාලයක් ගතව ක්‍රියාමාර්ග ගනු ලබන බව. නිරවුල් කිරීමට සංග්‍රහයේ මුදල් තිබුණු අත්තිකාරම් පියවර ගත යුතුය. රෙගුලාසි 371 (5) රු.310,152 ක් පියවා නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 4,200,026 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 9,785,540 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු ණය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු ණය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,183,850	1,456,587	1,435,087	21,500	10,051,250	2,860,870	2,736,175	124,695
කුලී	5,262,800	551,350	551,350	-	1,141,100	783,115	783,115	-
බලපත්‍ර ගාස්තු	774,500	876,800	876,800	-	1,925,250	3,100,200	3,100,200	-
වෙනත් ආදායම්	<u>23,225,000</u>	<u>31,826,638</u>	<u>8,967,850</u>	<u>22,858,788</u>	<u>7,394,000</u>	<u>26,895,984</u>	<u>9,075,464</u>	<u>17,820,520</u>
එකතුව	<u>30,446,150</u>	<u>34,711,375</u>	<u>11,831,087</u>	<u>22,880,288</u>	<u>20,511,600</u>	<u>33,640,169</u>	<u>15,694,954</u>	<u>17,945,215</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) කුලී

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘතිය යටතේ, 2023 වර්ෂයේ දී කේවලියන්මඩු බෝක්කු ඉදිකිරීමේ වැඩ සඳහා කොන්ත්‍රාත්කරුවෙකුට සභාව විසින් රු. 200,030 ක් වාහන කුලී වශයෙන් වැයකර තිබුණි. කුලී ආදායම් යටතේ දක්වා තිබූ ඉහත මුදල අයකර ගැනීමට සභාව පියවර ගෙන නොතිබුණි.

PSDG ව්‍යාපෘතිය යටතේ ගෙවන ලද මුදල කොන්ත්‍රාත් වැඩ සඳහා යෙදවූ අයකර ගැනීමට වාහන කුලිය කටයුතු කළ යුතුය. කොන්ත්‍රාත්කරුගේ ඇප තැන්පතුවෙන් අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.

(ආ) වෙනත් ආදායම්

වෙළෙඳ බලපත්‍ර ගාස්තු සහ හිඟ ජල ගාස්තු එකතුව රු.83,268 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර නොතිබුණි.	හිඟ ජල ගාස්තු අයකිරීමට ජංගම වැඩසටහන් මගින් පියවර ගෙන ඇති බව.	හිඟ ජල ගාස්තු සහ වෙළෙඳ බලපත්‍ර ගාස්තු අයකිරීමට පියවර ගතයුතුය.
--	---	--

(ඇ) උසාවි දඩ ගාස්තු හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩගාස්තු හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු.3,082,000 ක් හා රු. 22,583,000 ක් විය.	හිඟවී මුදල් අයකර ගැනීමට ක්‍රියාමාර්ග සිදුකරමින් පවතින බව.	සභාව වෙත ලැබිය යුතු ආදායම අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
---	--	---

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 වර්ෂයේ අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 10 වගන්තිය ප්‍රකාරව, සභාව විසින් 2017 සිට 2024 දක්වා කාල පරිච්ඡේදයේ වාර්ෂික වාර්තා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ඉදිරිපත් කර නොතිබුණි.	එම වාර්තාව යැවීමේ ප්‍රමාදයක් පැවැතිණි. යැවීමට පියවර ගනු ලබන බව.	පනත ප්‍රකාරව, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුය.
(ආ) ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ ලිපිලේඛන පරීක්ෂා කර බලපත්‍ර නිකුත් කළ යුතු වුවද, මුදලිකුඩා පුස්තකාලය, පරිගනක පුහුණු මධ්‍යස්ථානය, සංස්කෘතික හා විවිධ සේවා ශාලාව වැනි ගොඩනැගිලි සඳහා ලේඛන ලබා නොගෙන ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කර තිබුණි.	ලේඛන පරීක්ෂා කර බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගනු ලබන බව.	ලේඛන පරීක්ෂා කර පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 නිෂ්කාර්ය හෝඋන උපයෝජිත වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ලැබී තිබූ යන්ත්‍ර දෙකක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් සන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ අභාවිත තත්ත්වයෙන් නිෂ්කාර්යව පැවැතුණි.	2021 වර්ෂයේ ලබාදුන් කාබනික පොහොර ස්ක්‍රීනින් යන්ත්‍රය සහ කැපීමේ යන්ත්‍ර භාවිතා කිරීමට වර්තමානයේ පියවර ගනු ලබන බව.	වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වෙනත් ආයතනවල නමට වූ වාහන 15ක අයිතිය සභාවේ නමට පවරා ගෙන නොතිබුණි.	සභාවට අයත් වාහන 15හි හිමිකාරිත්වය මාරු කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව.	වත්කම්වල අයිතිය නොපමාව නිරවුල් කරගත යුතුය.
(ආ) තනි පුද්ගලයෙකුට අයත් පර්චස් 73ක ඉඩමෙහි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකර වර්ෂ 10ක් ගතව තිබුණද එම ඉඩම සභාවේ නමට පවරා ගෙන නොතිබුණි.	සභාවට හිමිකාරිත්වය මාරු කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව.	වත්කම්වල අයිතිය නොපමාව නිරවුල් කරගත යුතුය.
(ඇ) යන්ත්‍රෝපකරණ 04ක් දීර්ඝකාලයක සිට අක්‍රියව පැවැති නමුත් එය අළුත්වැඩියා කර භාවිතා කිරීමට සභාව විසින් පියවර ගෙන නොතිබුණි.	අළුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇති බව.	අළුත්වැඩියා හා නඩත්තු කටයුතු අප්‍රමාදව සිදුකළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාර්යමණ්ඩල ලැයිස්තු ප්‍රකාරව, පුරප්පාඩු 16ක් පිරවීමට පියවර ගෙන නොතිබුණි.	පුරප්පාඩු පිරවීම සඳහා පළාත් පාලන කොමසාරිස් වරයාට ලිපි යවා ඇති බව.	පුරප්පාඩු පිරවීමට ක්‍රියාමාර්ග ගතයුතුය.
(ආ) මුදලෙයිකුඩා හි; සභාව විසින් පවත්වාගෙන යනු ලබන පරිගනක පුහුණු මධ්‍යස්ථානයේ මාස 03 සහ මාස 06 පාඨමාලා ඉගැන්වීම් සඳහා ස්ථීර පුහුණුකරුවෙකු බඳවා ගැනීමට වර්ෂ 10 කට අධික කාලයක සිට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	පරිගනක පුහුණු මධ්‍යස්ථානයේ මාස 03 සහ මාස 06 පාඨමාලා ඉගැන්වීම් සඳහා ස්ථීර පුහුණුකරුවෙකු අවශ්‍ය බව ඉල්ලීම් කර කාර්ය මණ්ඩලය නිර්මාණය කිරීම/පත්කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලිපියක් යවා ඇති බව.	දීර්ඝකාලයක සිට පවත්වාගෙන යනු ලබන පරිගනක පුහුණු මධ්‍යස්ථානය සඳහා ස්ථීර පුහුණුකරුවෙකු බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1980 අංක 47 දරන පරිසර පනතේ 23(ආ) වගන්තිය ප්‍රකාරව, බෙදා හරින ලද අපද්‍රව්‍ය පිළිස්සීම/ ඉවත් කිරීම සඳහා මාවඩ් මුත්මාරි යන ස්ථානයේ පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබුණි.	පරිසර බලපත්‍රයක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.	පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට පියවර ගත යුතුය.